

**නැගෙනහිර පළාතේ පාලම් පහක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වූ ව්‍යාපෘතිය- 2013**

---

නැගෙනහිර පළාතේ පාලම් පහක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ව්‍යාපෘතියේ 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය (ශ්‍රී ලං) සහ ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (ජජාසනී) අතර 2010 ජනවාරි 19 දින හා 2010 නොවැම්බර් 25 දින එළඹී පිළිවෙලින් අංක 0961400 හා අංක 1060720 දරන ප්‍රදාන ගිවිසුම් දෙක සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී.

**1.2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, අරමුණු , අරමුදල් යෙදවීම සහ ව්‍යාපෘති කාලය.**

---

නැගෙනහිර පළාතේ පාලම් පහක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රදාන ගිවිසුම් අනුව, වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය වේ. ව්‍යාපෘතියේ අරමුණ වනුයේ මධ්‍යම පළාත සිට නැගෙනහිර පළාත සම්බන්ධ වන සහ පනිවිචන්කර්නී සපත්තු පාලම සහ නැගෙනහිර පළාතේ එක් පාලමක් සම්බන්ධ වන අංක 5 දරන ජාතික මහා මාර්ගය මංතීරු දෙකක මාර්ගය ලෙස වැඩිදියුණු කිරීම සඳහා මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ පාලම් පුනරුත්ථාපනය කිරීම මගින් නැගෙනහිර පළාතට ප්‍රවේශ වීම වැඩිදියුණු කිරීමයි. ප්‍රදාන ගිවිසුම් අනුව, ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රු.මිලියන 1,930 ක් වන අතර, එය මූල්‍යයනය කිරීමට ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (ජජාසනී) එකඟ වී තිබුණි. 2010 පෙබරවාරි 09 දින ව්‍යාපෘතිය එහි කටයුතු ආරම්භ කරන ලද අතර, 2013 ජූනි 30 වන විට නිම කිරීමට නියමිතව තිබුණි. කෙසේ වුවද, ව්‍යාපෘතියේ කටයුතු 2013 දෙසැම්බර් 31 දක්වා සිදුකර තිබුණි.

**1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම**

---

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම කළමනාකරණයේ වගකීම වේ. වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන අභ්‍යන්තර පාලනයන් සැලසුම් කිරීම , ක්‍රියාත්මක කිරීම සහ පවත්වාගෙන යාමත්, යෝග්‍ය ගිණුම්කරණ ප්‍රතිපත්ති තෝරා ගැනීම සහ යොදා ගැනීමත් , අවස්ථාවෝචිතව සාධාරණ ලෙස ගිණුම්කරණ ඇස්තමේන්තු සකස් කිරීමත් මෙම වගකීමට ඇතුළත් වේ.

**2. විගණන විෂය පථය සහ මතය සඳහා පදනම.**

---

මාගේ විගණන පරීක්ෂණ මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මෙම වාර්තාවේ ඇතුළත් විගණන මතය, අදහස් දැක්වීම් සහ සොයා ගැනීම්, විගණනය සඳහා ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන පිළිබඳ සමාලෝචනය සහ ගනුදෙනුවල නියැදි පිළිබඳ තහවුරු පරීක්ෂා කිරීම් මත පදනම් වී ඇත. එම සමාලෝචනය සහ පරීක්ෂණයන්ගේ විෂය පථය සහ ප්‍රමාණය, මට ලැබී ඇති කාර්ය මණ්ඩලය, අනෙකුත් සම්පත් සහ කාලවේලා යන සීමාවන් ඇතුළත හැකිතාක් පුළුල් විගණනයක් කළහැකි වන පරිදි පිළියෙල කරන ලද්දකි. මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන සාක්ෂි නියැදි පදනම මත පරීක්ෂා කිරීම්, මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්ති හා වැදගත් ඇස්තමේන්තු සහ මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. මාගේ උපරිම දැනීම සහ විශ්වාසය පරිදි

විගණන කටයුතු සඳහා අවශ්‍ය වන ප්‍රමාණවත් තොරතුරු සහ පැහැදිලි කිරීම් මා විසින් ලබා ගන්නා ලදී. ඒ අනුව මාගේ මතය සඳහා ප්‍රමාණවත් පදනමක් මාගේ විගණනය මඟින් සපයන බව මාගේ විශ්වාසයයි. පහත සඳහන් දෑ තක්සේරු කිරීමෙහි ලා අවශ්‍ය යැයි සලකනු ලැබූ පද්ධති හා පාලන, ගනුදෙනු, වත්කම්, වගකීම් හා ගිණුම් වාර්තා පිළිබඳ එවැනි පරීක්ෂා කිරීම් ද එම පරීක්ෂණයට ඇතුළත් විය.

- (අ) අභ්‍යන්තර පාලන අංශයෙන් බලන කල ව්‍යාපෘති කළමනාකරණයෙහි ලා සතුටුදායක පාලනයක් සහ ව්‍යාපෘතියේ මෙහෙයුම්වලට අදාළ පොත්පත්, වාර්තා ආදියෙහි විශ්වාසවන්තභාවය තහවුරු වනු පිණිස පද්ධති සහ පාලන ප්‍රමාණවත් වූයේ ද යන බව.
- (ආ) ශ්‍රී ලංකා රජය සහ අරමුදල් සපයනු ලබන නියෝජිතායතනය විසින් සපයන ලද අරමුදල් වලින් දරන ලද ව්‍යාපෘති වියදම්, මූල්‍ය හා භෞතික වශයෙන් ව්‍යාපෘතියේ ප්‍රගතිය, ව්‍යාපෘතියේ මෙහෙයුම්වලින් උද්ගත වූ වත්කම් සහ වගකීම්, ප්‍රදාන යටතේ කරන ලද මිලදී ගැනීම් හඳුනා ගැනීම් ආදිය දැක්වෙන පරිදි අඛණ්ඩ පදනමක් මත ප්‍රමාණවත් ගිණුම් වාර්තා පවත්වා ගනු ලැබුවේද යන බව.
- (ඇ) ප්‍රදානය යටතේ ආපසු ගැනීම් ප්‍රදාන ගිවිසුම්වල දක්වා ඇති පිරිවිතරයන්ට අනුකූලව සිදුකර තිබුණේද යන බව.
- (ඈ) ප්‍රදාන යටතේ සපයන ලද අරමුදල්, ද්‍රව්‍ය හා උපකරණ ව්‍යාපෘතියේ අරමුණු සඳහා උපයෝජනය කර තිබුණේද යන බව.
- (ඉ) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගන්නා ලද වර්ගීකරණයට අනුව වියදම් නිවැරදිව හඳුනාගෙන තිබුණේද යන බව.
- (ඊ) පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්ම පදනම් කරගෙන මූල්‍ය ප්‍රකාශන පිලියෙළ කර තිබුණේද යන බව.
- (උ) මාගේ පෙර වර්ෂයේ විගණන වාර්තාවෙන් පෙන්වා දෙන ලද කරුණු නිවැරදි කර ගැනීමට කළමනාකරණය විසින් සතුටුදායක ක්‍රියාමාර්ග ගෙන තිබුණේද යන බව, සහ
- (ඌ) ප්‍රදාන ගිවිසුම්වල දක්වා ඇති මූල්‍ය සම්මුතීන්වලට අනුකූල වූයේද යන බව.

**3. මතය.**

-----

මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සහ මට සපයන ලද උපරිම තොරතුරු සහ පැහැදිලි කිරීම් අනුව මෙම වාර්තාවේ 5 ඡේදයේ දැක්වෙන කරුණුවලින් උද්ගතවන ගැලපීම්වලින් ඇතිවන බලපෑම් හැර මා දරන්නා වූ මතය වනුයේ,

- (අ) 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ව්‍යාපෘතිය නිසි ගිණුම් වාර්තා පවත්වා ඇති බව සහ 2013 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ තත්ත්වය සත්‍ය හා සාධරණ ලෙස දැක්වෙන අයුරින් පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිලියෙළ කර ඇති බව,
- (ආ) සපයන ලද අරමුදල් ඒවා සපයනු ලැබූ අරමුණු සඳහා උපයෝජනය කර තිබුණු බව,

(ඇ) මාගේ පෙර වර්ෂයේ විගණන වාර්තාවෙන් පෙන්වා දෙන ලද කරුණු නිවැරදි කර ගැනීම සඳහා කළමනාකරණය විසින් සතුටුදායක ක්‍රියාමාර්ග ගෙන තිබුණු බව, සහ

(ඈ) ප්‍රදාන ගිවිසුම්වල දක්වා ඇති මූල්‍ය සම්මුතීන්වලට අනුකූල වූ බවත් ය.

**4. මූල්‍ය ප්‍රකාශන.**

**4.1 මූල්‍ය කාර්ය සාධනය.**

මූල්‍ය ප්‍රකාශන හා විගණනයට ලබා ගත හැකි වූ තොරතුරු අනුව, 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ව්‍යාපෘතියේ වියදම රු.252,059,716 ක් වූ අතර 2012 දෙසැම්බර් 31 දිනට සමුච්චිත වියදම රු.1,876,991,768 ක් විය. සමාලෝචිත වර්ෂය සඳහා වියදම, ඉකුත් වර්ෂය සඳහා වියදම සහ 2013 දෙසැම්බර් 31 දිනට සමුච්චිත වියදම පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ.

සංරචක	දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වියදම		2013 දෙසැම්බර් 31 දිනට සමුච්චිත වියදම
	2013	2012	
	රු.	රු.	රු.
කෙරී ගෙන යන වැඩ	214,440,234	952,534,767	1,700,313,108
උපදේශක සේවා	37,619,482	73,844,344	176,678,660
එකතුව	<u>252,059,716</u>	<u>1,026,379,111</u>	<u>1,876,991,768</u>

**5. විගණන නිරීක්ෂණ**

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) පාලම් පහේම ඉදිකිරීම් නිමකර, 2013 ජූනි 07 ට පෙර මාර්ග සංවර්ධන අධිකාරියට භාරදී තිබුණද, එම පාලම් ඉදිකිරීම් සඳහා වැය කරන ලද එකතුව රු.1,700,313,108 ක මුදල 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල කෙරීගෙන යන වැඩ ලෙස දක්වා තිබුණි.

(ආ) පාලම් පහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ව්‍යාපෘතිය, දිළිඳු හිතකාමී නැගෙනහිර යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය, මන්මුනෙයි පාලම් ඉදිකිරීම් ව්‍යාපෘතිය, කුවේට් අරමුදල් මූල්‍යයන ව්‍යාපෘතිය සහ මාර්ග ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති කිහිපයක් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළදී ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් නියාමනය කර තිබුණි. කෙසේ වුවද ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් නියාමනය කෙරෙන සියළු ව්‍යාපෘති සම්බන්ධයෙන් ගනුදෙනු වාර්තා කිරීම සඳහා එක් මුදල් පොතක් පමණක් පවත්වා තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස එක් එක් ව්‍යාපෘතියට ලැබුණු අරමුදල් හා ඒ මත දරන ලද වියදම් හඳුනා ගැනීමට නොහැකිවී තිබුණි.

(ඇ) ව්‍යාපෘතිය විසින් වෙනස් ස්ථානයන්හි පාලම් පහ ඉදිකර තිබුණද, එක් එක් පාලම් සඳහා වෙනම වාර්තා පවත්වා නොතිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස එක් එක් පාලම් සඳහා දරන ලද මුළු පිරිවැය හඳුනා ගැනීමට නොහැකිවී තිබුණි.

6. මෙහෙයුම් සමාලෝචනය

6.1 කොන්ත්‍රාත් පරිපාලනය

කොන්ත්‍රාත්කරු විසින් කඩා දමන ලද පැරණි පනිවිචන්කර්නි පාලමෙන් ඉවත් කර ගත් ද්‍රව්‍ය මාර්ග සංවර්ධන අධිකාරියට භාරදී නොතිබුණි. තවද ඉහත පාලම ඉදිකිරීමේ අරමුණු වෙනුවෙන් වෙනස් මාර්ගයක රු.155,636,000 ක පිරිවැයකට ඉදිකළ පාලම පසුව ඉවත් කර තිබුණි. කෙසේ වුවද, එම වෙනස් මාර්ගයේ ඉදිකළ පාලමෙන් ඉවත් කළ ද්‍රව්‍ය කොන්ත්‍රාත්කරු විසින් මාර්ග සංවර්ධන අධිකාරියට භාරදී නොතිබුණි.

6.2 පරිබාහිර වියදම්

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) කොන්ත්‍රාත්කරුවන්ට ජපන් යෙන්වලින් කරන ලද ගෙවීම් මත එකතු කළ අගය මත බදු ගෙවීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමේදී සාවද්‍ය විනිමය හුවමාරු අනුපාතයකට ගණනය කර තිබුණි. එබැවින් එකතු කළ අගය මත බදු ලෙස රු.534,617 ක මුදලක් ව්‍යාපෘතිය විසින් වැඩිපුර ගෙවා තිබුණි.
- (ආ) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය කොමසාරිස්ගේ 2011 අගෝස්තු 29 දිනැති අංක 13/959 දරන ලිපියට අනුව, කොන්ත්‍රාත්කරු විසින් ව්‍යාපෘතියෙන් උපයන ලද ලාභය මත ආදායම් බදු ව්‍යාපෘතිය විසින් අයකර ගත යුතුය. කෙසේ වුවද ව්‍යාපෘතිය විසින් කොන්ත්‍රාත්කරුවකු වෙනුවෙන් රු.29,636,393 ක් වූ ආදායම් බදු ව්‍යාපෘතියේ අරමුදල්වලින් ගෙවා තිබූ අතර එය කොන්ත්‍රාත්කරුගෙන් අයකර ගැනීමට කිසිදු පියවරක් ගෙන නොතිබුණි.
- (ඇ) 2000 අංක 38 දරන දේශීය ආදායම් පනත හා 2000 ජනවාරි 31 දිනැති, අංක පීඑල්/පීඊ/06 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය අනුව උපයන විට ගෙවීම් බදු සේවකයන් විසින් දැරිය යුතුය. කෙසේ වුවද උපදේශකගේ පාරිශ්‍රමිකය මත උපයන විට ගෙවීම් මත බදු රු.8,225,881 ක් ව්‍යාපෘතිය විසින් ගෙවා තිබූ අතර එය උපදේශකගෙන් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.